

ශීර්ෂය 324 - කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

ශීර්ෂය 324 - කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශවලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් ඇතුළත් සම්පිණ්ඩන වාර්තාව 2025 මැයි 30 දින ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. විගණන පනතේ 11(2) වගන්තිය ප්‍රකාරව දෙපාර්තමේන්තුවට අදාළ වාර්ෂික විස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව 2025 ජූලි 22 දින ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 වගන්තිය ප්‍රකාරව මෙම වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශනවලින්, මූල්‍ය තත්ත්වය, මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ, මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන් 1හි සඳහන් මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනමට අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 කරුණක් අවධාරණය කිරීම - මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම

මෙම මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම විස්තර කරන මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් 1 කෙරෙහි අවධානය යොමු කරවමි. මූල්‍ය ප්‍රකාශන රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංශෝධිත 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍යය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුව කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ, මහා භාණ්ඩාගාරයේ සහ පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවය සඳහා සකස් කර ඇත. එම නිසා, මෙම මූල්‍ය ප්‍රකාශන වෙනත් අරමුණු සඳහා සුදුසු නොවිය හැක. මගේ වාර්තාව කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ, මහා භාණ්ඩාගාරයේ සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භාවිතය සඳහා පමණක් අරමුණු කර ඇත. මෙම කරුණ සම්බන්ධයෙන් මගේ මතය විකරණය කරනු නොලැබේ.

1.4 මූල්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ හා ගණන්දීමේ නිලධාරීගේ වගකීම

රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංස්කරණය 2024 දෙසැම්බර් 16 දිනනි රාජ්‍යය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කෙරෙන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා වංචා සහ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව විසින් වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතුය.

ජාතික විගණන පනතේ 38(1)(ඇ) උප වගන්තිය ප්‍රකාරව කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීත්වය පිළිබඳව කලින් කල සමාලෝචනයක් සිදු කර ඒ අනුව පද්ධතිය ඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතුය.

1.5 මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකාධිපති වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම් හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභූරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව ගණන්දීමේ නිලධාරී දැනුවත් කරන ලදී.

2. වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ) වගන්තිය ප්‍රකාරව පහත සඳහන් කරුණු මා ප්‍රකාශ කරමි.

(අ) මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වන බවට,

(ආ) ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මා විසින් කර තිබුණු නිර්දේශ ක්‍රියාත්මක කර තිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 අග්‍රිම කළමනාකරණය

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
2024 වර්ෂයේදී රු.64,078,000 ක අග්‍රිම ඉල්ලුම් කිරීමට සැලසුම් කර තිබුණද දෙපාර්තමේන්තුව විසින් අග්‍රිම රු.78,504,000ක් ඉල්ලුම් කර රු.63,446,000ක අග්‍රිම ලැබී තිබුණි. ඒ අනුව සැලසුම් කරන ලද අග්‍රිම වටිනාකමට වඩා සියයට 23ක් වැඩියෙන් භාණ්ඩාගාරයෙන් අග්‍රිම ඉල්ලා තිබුණි.	2023 වර්ෂය පදනම් කරගෙන 2024 වර්ෂය සඳහා අපේක්ෂිත අක්මුදල් ඇස්තමේන්තු සකස් කර එක් මාසයක් සඳහා අපේක්ෂිත වියදමට භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවෙන් අග්‍රිම ඉල්ලුම් කර ඇත. සැලසුම් හා ඉල්ලුම් කළ අග්‍රිම අතර විචල්‍යතාවන් වන අතර භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවෙන් ලබාදී ඇති අග්‍රිම පදනම් කරගෙන වර්ෂය තුළදී වියදම් දැරීම සඳහා කටයුතු කර ඇත. ඉදිරි වර්ෂය සඳහා ඇස්තමේන්තු සකස් කිරීමේදී වර්ෂය ආරම්භයේ අනුමත වී ඇති ඇස්තමේන්තු සඳහා වන අග්‍රිම සැලසුමට වර්ෂය තුළ සිදුවන වෙනස්වීම් ද ඇතුළත් කර සංශෝධිත අග්‍රිම සැලැස්මක් ඉදිරිපත්කිරීමට පියවර ගනු ලැබේ.	අවශ්‍යතාවය හඳුනාගෙන අග්‍රිම සැලසුම් කළ යුතුවීම.

3.2 වියදම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේදී පුනරාවර්තන හා මූලධන වැය විෂයන් 06ක ප්‍රතිපාදනයෙන්, එකතුව රු.4,050,000ක් හෙවත් සියයට 9 සිට 31 දක්වා වූ පරාසයකින් ප්‍රතිපාදන අඩු	2024 වර්ෂයේ නිලධාරීන්ගේ දීමනා ඉහළ යාම, වෙළඳපොළ තුළ භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යාම හා අපේක්ෂා නොකළ නඩත්තු අවශ්‍යතාවයන් ඇති වීම හේතුවෙන් මූලික ඇස්තමේන්තුව තුළ වියදම් කළමනාකරණය කර ගැනීම අපහසු බැවින් සැලසුම් කළ පරිදි වියදම් නොවූ වැය	මු.රෙ.50 ප්‍රකාරව නිවැරදිව හා තාත්විකව වියදම් ඇස්තමේන්තු සකස් කළ

කිරීම් ද වැය විෂයන් 08ක විෂයන්හි ප්‍රතිපාදන මු.රෙ.66 යටතේ මාරු යුතුවීම.
එකතුව රු.7,215,000කින් කර වියදම් කළමනාකරණය කරන ලදී. ඉදිරි
භවත් සියයට 06 සිට 100 වර්ෂ සඳහා වියදම් ඇස්තමේන්තු පිළියෙල
දක්වා වූ පරාසයකින් කිරීමේදී මුදල් රෙගුලාසි 50 ප්‍රකාරව නිවැරදිව
ප්‍රතිපාදන වැඩි කිරීම් ද හා තාත්විකව වියදම් ඇස්තමේන්තු පිළියෙල
මු.රෙ.66 හා පරිපූරක කිරීමට සටහන් කර ගන්නා ලදී.
ඇස්තමේන්තු මගින් මාරු
කිරීම් සිදු කර තිබුණි.

(ආ) සමාලෝචිත වර්ෂයේදී වියදම් පාලනය හා දෙපාර්තමේන්තු මු.රෙ.50
පුනරාවර්තන හා මූලධන වැය පාලනයෙන් බාහිර හේතූන් මත වියදම් සිදු ප්‍රකාරව
විෂයන් 08 ක් සඳහා සලසා නොවීම නිසා අදාල වැය විෂයන්හි ප්‍රතිපාදන නිවැරදිව හා
තිබූ එකතුව රු.5,416,000ක ඉතිරිවීම් සිදුවී ඇත. ඉදිරි වර්ෂ සඳහා වියදම් තාත්විකව
ප්‍රතිපාදන වලින් ඇස්තමේන්තු පිළියෙල කිරීමේදී මුදල් වියදම්
රු.4,072,773ක් උපයෝජනය කිරීමේදී මුදල් රෙගුලාසි 50 ප්‍රකාරව නිවැරදිව හා තාත්විකව
කර, එකතුව රු.1,343,227ක් වියදම් ඇස්තමේන්තු පිළියෙල කිරීමට
ප්‍රතිපාදන ඉතිරි කර තිබූ අතර සටහන් කර ගන්නා ලදී.
එම ඉතිරිය ගුද්ධ සකස් කළ
ප්‍රතිපාදනයෙන් සියයට 13 ක
සිට සියයට 41 ක් දක්වා වූ
පරාසයක පැවතුණි.

3.3 නීති, රීති හා රෙගුලාසිවලට අනුකූල නොවීම

නියැදි විගණන පරීක්ෂණ වලදී නිරීක්ෂණය වූ නීති, රීති හා රෙගුලාසිවල විධිවිධානවලට අනුකූල
නොවූ අවස්ථා පහත දැක්වේ.

නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
නීති, රීති හා රෙගුලාසි වලට යොමුව	අනුකූල නොවීම	
ශ්‍රී ලංකා ප්‍රජාතාන් ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ 892	ඇප තැබීමට අවශ්‍ය නිලධාරීන්ගේ සංශෝධිත වාර්තාවක් සෑම වර්ෂ තුනක් අවසානයේදී පසුව යෙදෙන පෙබරවාරි 15 වැනි දිනට පෙර පොදු 183 ආකෘතියේ පිළියෙල කර අමාත්‍යාංශ ලේකම් හා විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවද එසේ ඇප සංශෝධිත නිලධාරීන්ගේ වාර්තාවක් 2025 අප්‍රේල් මාසය වනවිටත් ඉදිරිපත් කර නොතිබුණි.	ඇප තැබීමට අවශ්‍ය නිලධාරීන්ගේ ඇප ලේඛණය 2025.04.04 දින යොමුකර ඇත. මුදල් රෙගුලාසි අනුව කටයුතු කළ යුතුවීම.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යභාරයන් ඉටු නොකිරීම

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) රාජ්‍ය අංශයේ අක්‍රමිකතා සොයා ගැනීමට අදාළව 2024 දෙසැම්බර් 31 වන දින දෙපාර්තමේන්තුවට ලැබී තිබූ විගණනය වෙත ඉදිරිපත් කෙරුණු පැමිණිලි 71න් පැමිණිලි 14ක කටයුතු 2025 අගෝස්තු 18 දින වන විටත් අවසන් කර නොතිබුණි.	විමර්ශන වලට ආයතන වලින් තොරතුරු ලිඛිතව කැඳවීම, ආයතනයට ගොස් ප්‍රකාශ ගැනීම, පරීක්ෂා වේ කිරීම ආදිය සිදුකළ යුතු බැවින් තොරතුරු ලබා ගැනීමට කාලයක් ගතවේ. 2024 වර්ෂයේ නිලධාරීන්ගේ හිඟතාවය නිසා නිලධාරියෙකුට විමර්ශන වැඩි සංඛ්‍යාවක් පැවරී තිබුණි. ඔවුන්ට පැවරී ඇති රාජකාරියද ඉටු කරන අතරතුර එම විමර්ශන සිදුකරන ලදී. වසර අවසානය ආසන්නයේ පැමිණි විමර්ශන මුල් අදියරේ පැවතෙන බැවින් 2024 වර්ෂය අවසාන වන විට නිම කිරීමට ප්‍රායෝගිකව සිදුකළ නොහැක.	දෙපාර්තමේන්තු කාර්යසාධනය උපරිමව ළඟා කර ගැනීමට කටයුතු කළ යුතුවීම.
(ආ) 2024 ක්‍රියාකාරී සැලසුම අනුව රාජ්‍ය ආයතනවල විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් නිසි පරිදි පැවැත්වෙන බව තහවුරු කිරීම දෙපාර්තමේන්තුවේ මූලික කාර්යභාර්යකි. එසේ වුවද, විගණනයට ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව සමාලෝචිත වර්ෂය තුළදී පවත්වා තිබූ විගණන කළමනාකරණ කමිටු 490න් 125කට දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් සහභාගිවී නොතිබුණි.	ක්‍රියාකාරී සැලැස්මට අනුව අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, පළාත් සභා සහ විශේෂ වියදම් ඒකකවල විගණන හා කළමනාකරණ කමිටුවල භාණ්ඩාගාර නියෝජිතයා ලෙස නිලධාරීන් පත්කරණු ලබයි. ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ නිලධාරීන් භයදෙනෙකු පමණක් දෙපාර්තමේන්තුවේ සේවය කරන බැවින් සියළුම ආයතනවල විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් වලට සහභාගි කරවීම ප්‍රායෝගිකව සිදුකළ නොහැකි බවද කාර්ය ප්‍රමාණය හා ජාතික ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් සපයන තෝරාගත් දෙපාර්තමේන්තු සඳහා පමණක් නියෝජිතයන් නම් කර ඇත. නියෝජිතයන් පත් කර නොමැති දෙපාර්තමේන්තු එකී දෙපාර්තමේන්තු අයත් අමාත්‍යාංශ සඳහා පවත්වනු ලබන විගණන හා කළමනාකරණ කමිටුවලදී ආවරණය කෙරේ. මේ අනුව එක් නිලධාරියෙකුට ආයතන 20කට ආසන්න ප්‍රමාණයක් ආවරණය කිරීමට සිදුවී ඇත. ආයතන කිහිපයක් එකම දිනයේදී විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් සංවිධානය කර ඇති අවස්ථාවලදී ඇතැම් කමිටු සඳහා සහභාගිවීම ප්‍රායෝගිකව සිදුකළ නොහැක. විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් පැවැත්වීමේ මූලික වගකීම අදාළ ආයතන ප්‍රධානීන්ගේ මූලික වගකීමක් වන අතර ඔවුන්ගේ එදිනෙදා රාජකාරි මත යම් කාර්තුවකට විගණන කඟා කළමනාකරණ කමිටු රැස්වීම් නොපවත්වන අවස්ථාද ඇත. දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රශස්ත අයුරින්	උපරිමයෙන් සහභාගිවීමට කටයුතු කිරීම හෝ ගැටළුකාරී අවස්ථාවල මාර්ගගත ක්‍රමයට හෝ සහභාගිවීමට කටයුතු කළ හැකිදැයි සොයා බැලීම

උපයෝගී කරගෙන විගණන හා කළමනාකරණ කටයුතු ඵලදායී අයුරින් පවත්වාගෙන යාම සඳහා හැකි සෑම ප්‍රයත්නයක්ම ගෙන ඇත.

5. මානව සම්පත් කළමනාකරණ

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
දෙපාර්තමේන්තුවේ තොරතුරු අනුව අනුමත තනතුරු සංඛ්‍යාව 50ක් වූ අතර ඉන් තනතුරු 12ක් පුරප්පාඩුව පැවතුණි. ඉන් පුරප්පාඩු 06ක් ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරු විය. එම පුරප්පාඩු තනතුරු පිරවීමට හෝ අනුමත සේවක සංඛ්‍යාව සංශෝධනය කරවා ගැනීමට දෙපාර්තමේන්තුව කටයුතු කර නොතිබුණි.	අනුමත කාර්ය මණ්ඩලයෙන් තනතුරු 12ක් පුරප්පාඩු වී තිබුණි. ආයතනයේ කාර්යසාධනය සඳහා ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධාරීන්ගේ හිඟය බලපෑවද දැනට සේවය කරන නිලධාරීන් විසින් අදාළ රාජකාරි ආවරණය කර ගන්නා ලදී. සේවක පුරප්පාඩුව සම්පූර්ණ කර ගැනීම සඳහා නිරන්තරයෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය හා අදාළ ආයතන දැනුවත් කර ඇත. ඒ අනුව මේ වන විට පුරප්පාඩුව පැවති ජ්‍යෙෂ්ඨ තනතුරු 6න් 2කට නිලධාරීන් අනුයුක්ත කිරීමට හැකිවී ඇත.	අවශ්‍යතාවය අනුව සේවක පුරප්පාඩු සම්පූර්ණ කරගත යුතු වීම.